

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මර්චන්ට් බැන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. හි (“සමාගම”) සහ සමාගමේ සහ එහි පරිපාලිතයේ (“සමූහය”) 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභාලාභ ප්‍රකාශය සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ සමාගමේ මූල්‍ය ප්‍රකාශන සහ සමූහයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මෙම විගණනය සඳහා ප්‍රසිද්ධ වෘත්තීයයෙහි යෙදී සිටින වරලත් ගණකාධිකාරී සමාගමක සහාය මා විසින් ලබා ගන්නා ලදී.

සමාගමේ සහ සමූහයේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සමාගමේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සමූහය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමූහය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමූහයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ සහ සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි සමාගම විසින් ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මහහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මහහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මහහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සමූහයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.

- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම පිළිබඳ නිරීක්ෂණ

-----

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

-----

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) සමාගම විසින් භානිකරණය සඳහා පෞද්ගලිකව වැදගත් වන ගනුදෙනුකරුවන් තක්සේරු කිරීමේදී විෂය මූලික සාක්ෂි නිසි ලෙස සැලකිල්ලට ගෙන නොමැති අතර එබැවින් ගනුදෙනුකරුවාගේ සැබෑ අවදානම සැලකිල්ලට ගෙන නොමැත.	වැදගත් ගිණුම් තක්සේරු කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගෙන තිබේ.  1. ණය ගැණුම්කරුගේ මූල්‍ය ප්‍රකාශය ලබා ගත හැකි අවස්ථාවල දී විශ්ලේෂණය කිරීම.  2. කාර්තුමය පදනමින් ගනුදෙනුකරුවාගේ පශ්චාත් ණය ඇගයීම් සිදු කරන ලෙස අදාළ ශාඛාවලින් ඉල්ලා සිටීම.	භානිකරණය සඳහා නිවැරදි ප්‍රතිපාදන සැලසීම සඳහා ගනුදෙනුකරු පිළිබඳ නිසි තක්සේරුවක් සිදු කිරීමට නිර්දේශ කරන ලදී.

3. ගිණුමේ මුදල් ප්‍රවාහය වරින් වර ඇගයීම.

වර්තමාන තත්ත්වය

ගනුදෙනුකාර අවදානම නිසි ලෙස ඇගයීම සඳහා අවදානම් අංශයේ උපදෙස්වලට අනුව “ගනුදෙනුකරු ඇගයීම් පෝරමය” හඳුන්වා දී ඇත. තවද, EY සම්පත් දායකයන් විසින් ගනුදෙනුකරුගේ තනි පුද්ගල අවදානම නිසි ලෙස තක්සේරු කිරීම සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

- (ii) ශ්‍රත්‍ය විය පැහැදිලි ගෙවීම් සිදු කරන ලද පහසුකම් 105 ක් ඇති කර කළඹට ඇතුළත් කර ඇත. ගනුදෙනුකරුවන් වෙත මෙම අරමුදල මගින් තවමත් ගෙවීම් සිදු කර නොමැත. 2020 නොවැම්බර් සහ දෙසැම්බර් කාලසීමාව තුළ පහසුකම් 105 ක් අතරින් 97 ක් ඇති කර ඇත.
- මේවා සැකසීමේ අදියර අතරතුර ගනුදෙනුකරුවන් මෙම පද්ධතියේ විසින් ස්වකීය ඉල්ලීම් ඉල්ලා අස්කරගත් පමාසහන ණයවල ඇති වූ ද්විකරණ දෝෂ සහ / හෝ වැරදි වේ. කෙසේ වෙතත්, මෙම ගිණුම් වලින් සමහරක් නොතිබීම සඳහා වසා දමා ඇති අතර ඉතිරිව පවතින ගිණුම් පද්ධතිය ක්‍රියාමාර්ග ගැනීම මගින් වසා දමනු ඇත. අවශ්‍ය වේ.
- වර්තමාන තත්ත්වය  
එකී පහසුකම් පද්ධතිය තුළින් ඉවත් කර ඇත.

1.5.2 යෝග්‍ය නොවන තක්සේරු කිරීම හෝ ඇස්තමේන්තු කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාගම විසින් රු. මිලියන 521 ක් වන තවමත් භාවිතයේ පවතින දේපළ, පිරිසත සහ උපකරණ සම්පූර්ණයෙන්ම ක්ෂය කර ඇත. භාවිතයට ගත හැකි තත්ත්වය මත පදනම්ව එම වත්කම්වල ඵලදායී ජීව කාලය නැවත තක්සේරු කිරීමට සමාගම විසින් අවශ්‍ය කටයුතු සිදු කර නොමැත.</p>	<p>භෞතික සත්‍යාපනය සහ ස්ථාවර වත්කම් සඳහා සංකේත යෙදීම අවසන් වීමෙන් අනතුරුව, ප්‍රත්‍යාගණනයට සම්බන්ධ මුදල් ප්‍රමාණය සහ පිරිවැය මත පදනම්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.</p> <p><u>වර්තමාන තත්ත්වය</u> සමස්ත වත්කම් පන්තියේ ඵලදායී ජීව කාලය අයිතම වැඩි සංඛ්‍යාවක් සමඟ නැවත තක්සේරු කිරීම අවශ්‍ය වන බැවින්, මේ සඳහා අදාළ වන අධික පිරිවැය සැලකිල්ලට ගනිමින්, බාහිර විගණකගේ උපදෙස් ලබා ගනිමින් සිටියි.</p>	<p>තවමත් භාවිතයේ පවතින සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද වත්කම්වල ඵලදායී ජීව කාලය නැවත තක්සේරු කළ යුතු බව නිර්දේශ කෙරේ.</p>

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>"ලැබිය යුතු රක්ෂණ නියෝජිතයන් කොමිස් මුදල" වශයෙන් වර්ග කර ඇති, රු. 14,147,683 ක් දීර්ඝ කාලයක සිට හිඟව පවතින ලැබිය යුතු ශේෂයක් වශයෙන් නිරීක්ෂණය වූ අතර එම ශේෂය සේවාදායකයාට නොලැබුණු, රක්ෂණ සමාගම්වල වැට් බදු කොටසකින් ද සමන්විත වේ.</p>	<p>දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂ නිරවුල් කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයේ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්තියක් සකස් කර ඇත. අභ්‍යන්තර විගණනය විසින් විගණන කමිටුව වෙත ලියා හැරීමේ පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ලියා හැරීමේ ප්‍රතිපත්තියට අනුව දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂය ලියා හැරීමට විගණන කමිටුවේ අනුමතිය ලබා දී ඇත.</p> <p><u>වර්තමාන තත්ත්වය</u> මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂය වූ රු. මිලියන 14 ක් 2021 ඔක්තෝම්බර් මාසයේදී නිරවුල් කරන ලදී.</p>	<p>දීර්ඝ කාලයක සිට ගෙවිය යුතුව පවතින ශේෂය නිරවුල් කළ යුතු බව නිර්දේශ කෙරේ.</p>

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය																													
<p>ණය හිමියන්ගේ තාවකාලික ගිණුම්වල ද, හඳුනා නොගත් සෘජු තැන්පතු සහ ඉදිරිපත් නොකළ ගෙවීම් ගිණුම්වල දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂ නිරීක්ෂණය විය. දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂ පිළිබඳ කාල විශ්ලේෂණය පහත වගුවේ දක්වා ඇත.</p> <table border="1"> <thead> <tr> <th rowspan="2">විස්තරය</th> <th colspan="5">හිඟව පවතින කාල පරිච්ඡේදය</th> </tr> <tr> <th>0-1</th> <th>1-3</th> <th>3-5</th> <th>වර්ෂ 5 කට වැඩි කාලයක්</th> <th>එකතුව</th> </tr> </thead> <tbody> <tr> <td>ණය හිමියන්</td> <td>12,600</td> <td>7,852,644</td> <td>3,097,115</td> <td>104,601,496</td> <td>115,563,855</td> </tr> <tr> <td>හඳුනා නොගත් සෘජු තැන්පතු</td> <td>-</td> <td>-</td> <td>4,253,600</td> <td>16,638,549</td> <td>20,892,149</td> </tr> <tr> <td>ඉදිරිපත් නොකළ ගෙවීම් එකතුව</td> <td>12,600</td> <td>9,252,322</td> <td>9,705,696</td> <td>131,187,434</td> <td>150,158,052</td> </tr> </tbody> </table>	විස්තරය	හිඟව පවතින කාල පරිච්ඡේදය					0-1	1-3	3-5	වර්ෂ 5 කට වැඩි කාලයක්	එකතුව	ණය හිමියන්	12,600	7,852,644	3,097,115	104,601,496	115,563,855	හඳුනා නොගත් සෘජු තැන්පතු	-	-	4,253,600	16,638,549	20,892,149	ඉදිරිපත් නොකළ ගෙවීම් එකතුව	12,600	9,252,322	9,705,696	131,187,434	150,158,052	<p>වසර 5 ක සාමාන්‍ය ණය කාලසීමාව සැලකිල්ලට ගනිමින්, අභ්‍යන්තර විගණන අංශයේ නිර්දේශය සහිතව දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂ පියවා ගැනීම සඳහා මණ්ඩලය මගින් අනුමත කරන ලද ප්‍රතිපත්තියක් සකස් කර ඇත. අභ්‍යන්තර විගණනය විසින් විගණන කමිටුව වෙත ලියා හැරීමේ පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ලියා හැරීමේ ප්‍රතිපත්තියට අනුව දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂය ලියා හැරීමට විගණන කමිටුවේ අනුමතිය ලබා දී ඇත.</p> <p><u>වර්තමාන තත්ත්වය</u> <u>ණය හිමියන්</u></p>	<p>තාවකාලික ගිණුම්වල දීර්ඝ කාලයක සිට හිඟව පවතින ශේෂ නිරවුල් කිරීමට නිර්දේශ කරන ලදී.</p>
විස්තරය		හිඟව පවතින කාල පරිච්ඡේදය																													
	0-1	1-3	3-5	වර්ෂ 5 කට වැඩි කාලයක්	එකතුව																										
ණය හිමියන්	12,600	7,852,644	3,097,115	104,601,496	115,563,855																										
හඳුනා නොගත් සෘජු තැන්පතු	-	-	4,253,600	16,638,549	20,892,149																										
ඉදිරිපත් නොකළ ගෙවීම් එකතුව	12,600	9,252,322	9,705,696	131,187,434	150,158,052																										

ඉහත සඳහන් කළ ශේෂය රු. මිලියන 104.5 දක්වා අඩු කර ඇත.

හඳුනා නොගත් සෘජු කැන්පනු

සඳහන් කර ඇති ශේෂ අතරින් වසර 5 කට වැඩි කාලයක් හිඟව පැවති රු. මිලියන 18 ක් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, 2021 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නිරවුල් කර ඇත.

ඉදිරිපත් නොකළ ගෙවීම්

සඳහන් කර ඇති ශේෂයෙන් වසර 2 කට වැඩි කාලයක් හිඟව පැවති රු. මිලියන 11 ක් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, 2021 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නිරවුල් කර ඇත.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 1,108 ක අලාභයක් වූ අතර පූර්ව වර්ෂයේ එයට අනුරූප ලාභය රු. මිලියන 103 ක් විය. එබැවින් මූල්‍ය ප්‍රතිඵලයේ රු. මිලියන 1,211 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ප්‍රධානම හේතු වන්නේ පොළී ආදායම අඩුවීම, ණය සහ අනෙකුත් අලාභ සඳහා භානිකරණ ගාස්තු වැඩිවීම සහ පරිපාලිතයක ආයෝජනය මත රු. මිලියන 463 ක භානිකරණ ගාස්තුවක් හඳුනා ගැනීමයි.

2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතම පූර්ව වර්ෂය හා සැසඳීමේ දී වැඩිවීමේ හෝ අඩුවීමේ ප්‍රතිශතය පහත දක්වා ඇත.

විස්තරය	2020 (රු. '000)	2019 (රු.'000)	වෙනස (%)	විවර්තන සඳහා හේතු
පොළිය සහ සමාන ආදායම	4,950,638	6,532,729	(24)	පසුගිය වර්ෂය හා සැසඳීමේ දී, සමාලෝචිත වර්ෂයේ දළ ණය සහ අත්තිකාරම් අඩුවීම සහ පමාසහන ණය සඳහා රු. මිලියන 658 ක් අය කිරීම පොළී ආදායම අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. සමාලෝචිත වර්ෂය සඳහා දළ ණය සහ අත්තිකාරම් පසුගිය වර්ෂය හා සැසඳීමේ දී, රු. මිලියන 1,912 කින් හෝ සියයට 6 කින් අඩු වී ඇත.
පොළිය සහ සමාන වියදම	3,532,790	4,331,275	(18)	තැන්පතු පදනම සහ සමාගමේ ණය ගැනීම් අඩුවීම හේතුවෙන් පොළී වියදම අඩු වී ඇත. සමාලෝචිත වර්ෂය තුළ සමාගමේ තැන්පතු පදනම පූර්ව වර්ෂය හා සැසඳීමේ දී, රු. මිලියන 1,031 කින් හෝ සියයට 4.5 කින් අඩු වී ඇත. සමාලෝචිත වර්ෂය තුළ ණය ගැනීම් ද පූර්ව වර්ෂය හා සැසඳීමේ දී, රු. මිලියන 2,312 කින් හෝ සියයට 30 කින් අඩු වී තිබුණි.
ගාස්තුව සහ කොමිස් ආදායම	116,893	208,928	(44)	COVID 19 වසංගතයෙන් අනතුරුව ඇති වූ අහිතකර සාර්ව ආර්ථික තත්ත්ව හේතුවෙන් අඩු විය පැහැදිලි ගෙවීම් නිසා අඩු ලේඛනගත කිරීමේ ආදායමක් සහ රක්ෂණ ආදායමක් වාර්තා වී තිබුණි.
ගාස්තුව සහ කොමිස් වියදම	22,071	25,847	(15)	COVID 19 වසංගතයෙන් අනතුරුව ඇති වූ අහිතකර සාර්ව ආර්ථික තත්ත්ව හේතුවෙන් විය පැහැදිලි ගෙවීම් අඩු වීම නිසා අඩු ව්‍යාපාර හඳුන්වා දීමේ කොමිස් මුදලක් ගෙවා තිබුණි.
වෙනත් මෙහෙයුම් ආදායම	46,541	68,938	(32)	COVID 19 වසංගතයෙන් අනතුරුව ඇති වූ අහිතකර සාර්ව ආර්ථික තත්ත්ව හේතුවෙන්, නිශ්චල දේපළ ආදායමේ සහ ලියා හැරීම් එකතුවේ පහත වැටීමක් සිදු වී තිබුණි.
ණය සහ අනෙකුත් අලාභ සඳහා හානිකරණ අයකිරීම්	563,431	279,673	101	COVID 19 වසංගතයෙන් අනතුරුව ඇති වූ අහිතකර සාර්ව ආර්ථික තත්ත්ව හේතුවෙන් හිඟ මුදල් කළඹ 90 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම.
පරිපාලිතයක ආයෝජනය පිළිබඳ හානිකරණ ප්‍රත්‍යාවර්තනය / (අය කිරීම)	(462,544)	270,692	271	COVID 19 වසංගතයෙන් අනතුරුව ඇති වූ අහිතකර සාර්ව ආර්ථික තත්ත්ව හේතුවෙන් ව්‍යාපාර තක්සේරුව පහත බැසීම.

2.3 අනුපාත විශ්ලේෂණය

ලබා දී ඇති තොරතුරුවලට අනුව, සමාලෝචිත වර්ෂය සහ පූර්ව වර්ෂය සඳහා සමාගමේ ඇතැම් වැදගත් අනුපාත පහත දක්වා ඇත.

විස්තරය	ආංශික අනුපාතය *	2020	සමාගම 2019
කාර්යසාධන අනුපාත			
හිමිකම් මත ප්‍රතිලාභ (ROE)	10.9	(54.39)	4.00
වත්කම් මත ප්‍රතිලාභ (ROA)	1.0	(3.20)	0.28
පොළී ආන්තිකය	3.1	4.50	6.52
වත්කම් තත්ත්ව අනුපාතය			
දළ අක්‍රිය අත්තිකාරම් (NPL	4.7	13.9	10.6
ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත			
ස්ථර 1 ප්‍රාග්ධනය (අවම 6.5%)		4.41	5.64
මුළු ප්‍රාග්ධනය (අවම 10.5%)		5.59	8.64
ව්‍යවස්ථාපිත අනුපාතය			
ද්‍රවශීල වත්කම් අනුපාතය		8.17	12.30

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ සිදු කරනු ලැබේ.

- (i) රු. මිලියන 1,108 ක පාඩුවක් වාර්තා වීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළ අහිතකර හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයක් සහ වත්කම් මත ප්‍රතිලාභ අනුපාතයක් වාර්තා විය.
- (ii) සමාගමේ පළමු ස්ථරයේ ප්‍රාග්ධනය සහ මුළු ප්‍රාග්ධන අනුපාත 2020 වසර සඳහා අනුපිළිවෙලින් සියයට 4.41 සහ සියයට 5.59 ක් වූ අතර ඒවා අවම නියාමන අවශ්‍යතා වන සියයට 6.5 සහ සියයට 10.5 ට වඩා අඩු විය. එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2019 අප්‍රේල් සහ 2019 මැයි මාසවල සිට අනුපිළිවෙලින් ක්‍රියාත්මක වන පරිදි ණය සහ අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 35 ක සීමාවක් (අවිනිශ්චිත ශුද්ධ පොළිය) සහ තැන්පතු සඳහා රුපියල් බිලියන 23 ක සීමාවක් පනවා ඇත.
- (iii) පූර්ව වර්ෂයේ සියයට 10.6 ක් වූ සමාගමේ දළ අක්‍රිය අත්තිකාරම් අනුපාතය සමාලෝචිත වර්ෂය තුළ සියයට 13.9 දක්වා වැඩි වී ඇති අතර එම අනුපාතය සියයට 4.7 ක් වූ අංශ අනුපාතයට වඩා බෙහෙවින් වැඩි බව නිරීක්ෂණය විය.



3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

2020 වර්ෂය තුළ අභ්‍යන්තර විගණන අංශය විසින් විමර්ශනය කරන ලද ප්‍රධාන වංචනික ක්‍රියාකාරකම් සාරාංශගත කර පහත දැක්වා ඇත.

විගණන නිරීක්ෂණය		කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය	
ශාඛාව	විස්තරය	සිදු වූ සම්පූර්ණ මූල්‍ය අලාභය (රු.)		
මොණරාගල	ව්‍යාජ ලේඛන මත ලිපිං පහසුකම් 11 ක් ලබාදී ඇත.	මිලියන 16.63	නීති අංශය මගින් ලබා දී ඇති උපදෙස්වලට ගනුදෙනුකරුවන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර, නඩු වල ප්‍රගතිය මත අනෙකුත් නඩු සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ද ආරම්භ කර ඇත. ශාඛා කළමනාකරු හැටන් ශාඛාවට මාරු කර ඇති අතර දැනට අය කර ගැනීමේ අංශයේ සේවය කරයි.	මින් ඉදිරියට මෙවැනි වංචනික ක්‍රියාකාරකම් සිදු වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කෙරේ.
තිස්සමහාරාමය	ව්‍යාජ සහ අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් ණය සහ ලිපිං පහසුකම් 21 ක් ලබා ගැනීම.	මිලියන 32.17	විනය පරීක්ෂණයක් මත පදනම්ව 20-02-2020 (පසුව 2021-07-15 දිනැතිව) දින සිට ක්‍රියාත්මක වන පරිදි ශාඛා කළමනාකරු සේවයෙන් පහ කර ඇත. තවද, ශාඛා කළමනාකරුට සහ මෙම වංචාවට සම්බන්ධ තුන්වන පාර්ශවයට එරෙහිව 2021-07-13 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු පවරා ඇත.	මින් ඉදිරියට මෙවැනි වංචනික ක්‍රියාකාරකම් සිදු වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කෙරේ.
ගාල්ල	Mass Eco Cabana වෙක්පත අවනතු කර ගැනීම.	මිලියන 5.215	ගාල්ල ශාඛාවේ හිටපු කළමනාකරුගෙන් අලාභය අයකර ගැනීම සඳහා 2021 ජූනි 25 දින වංචා විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ල.	මින් ඉදිරියට මෙවැනි වංචනික ක්‍රියාකාරකම් සිදු වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කෙරේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>සමාගමේ උකස් අත්තිකාරම්වලට අදාළව අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරන ලද ඔවුන්ගේ ශාඛා විගණන පරීක්ෂණවලදී පහත සඳහන් පොදු දුර්වලතා හඳුනාගෙන ඇත.</p>		
<p>(i) යාවත්කාලීන කරන ලද ආංශික මාර්ගෝපදේශ සංග්‍රහයක් නොමැතිවීම පිළිබඳව නිරීක්ෂණය විය.</p>	<p>2019 වර්ෂයේ දී අනුමත කරන ලද රන් භාණ්ඩ උගස් ණය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය සහ රන් භාණ්ඩ උගස් ණය ලබා දීමට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය ඇතුළත් අත්පොත අප සතුව ඇත. කෙසේ වෙතත්, යාවත්කාලීන කරන ලද ආංශික මාර්ගෝපදේශ සංග්‍රහය එවකට අප සතුව නොතිබුණු අතර එය අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2014 වර්ෂයේදීය. මේ වන විට, මෙය නිවැරදි කර ඇත. රන් භාණ්ඩ උගස් ණය ලබා දීමට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය ඇතුළත් අත්පොත සහ ආංශික මාර්ගෝපදේශ සංග්‍රහය ඒකාබද්ධ කර 2021 වර්ෂයේ දී මණ්ඩලය විසින් අනුමත කරන ලද රන් භාණ්ඩ උගස් ණය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය අප සතුව ඇත.</p>	<p>සමාගමේ මාර්ගෝපදේශ සංග්‍රහ නිරන්තර පදනමින් සමාලෝචනය කර යාවත්කාලීන කිරීමට නිර්දේශ කරනු ලැබේ.</p>
<p>(ii) සමාගම විසින් නියම කර ඇති පවරා දෙන ලද බලතල සීමා උල්ලංඝනය කරමින් උකස් අත්තිකාරම් අනුමත කිරීම.</p>	<p>මෙම අවස්ථාවේ, අත්තිකාරම් ප්‍රමාණය මත පදනම් වෙමින්, පවරන ලද අධිකාරිය අනුව, සහකාර සාමාන්‍යාධිකාරී (AGM) තැන්පතු හෝ ප්‍රධාන විධායක නිලධාරියා වෙතින් මාර්ගෝපදේශ සංග්‍රහ සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලුවක් ඇති විය. මෙම අරමුණු සඳහා, ප්‍රධාන කාර්යාලයට මෙමෝ පත් යැවිය යුතු වේ. එබැවින්, මාර්ගෝපදේශ සංග්‍රහ සඳහා අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදය අප විසින් නිරීක්ෂණය කර ඇත්තෙමු. කෙසේ වෙතත්, පද්ධති අනුමැතිය ලබාගෙන ඇත. මෙය දැන් නිවැරදි කර ඇති අතර විද්‍යුත් තැපෑලෙන් අනුමැතිය ලබාගෙන ඇත.</p>	<p>සමාගම විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කරන බවට සහතික විය යුතු බව නිර්දේශ කරනු ලැබේ.</p>

- (iii) ගනුදෙනුකරුවකු සඳහා වන උපරිම උගස් තැබීමේ සීමාව ඉක්මවා උගස් අත්තිකාරම් ලබා දීම. මෙය පොදු අපගමනයක් නොවන අතර කලාතුරකින් සිදු වී තිබේ. සමාගම විසින් නිකුත් කරන ලද වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කරන බවට සහතික විය යුතු බව නිර්දේශ කරනු ලැබේ.
- (iv) අදාළ බලධාරීන් විසින් උකස් තැබීමේ දෛනික අත්තිකාරම් ප්‍රදානය කිරීමේ වාර්තාව අත්සන් නොකිරීම. අදහස් දක්වා නොමැත. සමාගම විසින් නිකුත් කරන ලද වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කරන බවට සහතික විය යුතු බව නිර්දේශ කරනු ලැබේ.
- (v) අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ පිළිගැනීම. මෙය බොහෝ අවස්ථාවල දී, රන්භාණ්ඩ අයිතම වැඩි ප්‍රමාණයක් එකට එකතු කර ලබා දෙන උගස් ණය අත්තිකාරම් සම්බන්ධයෙන් සිදු විය. ග්‍රෑම් 2 ට අඩු රන් භාණ්ඩ කිහිපයක් තිබුණි. රන්භාණ්ඩ අයිතම වැඩි ප්‍රමාණයක් එකට එකතු කර ලබා දෙන උගස් ණය අත්තිකාරම් සහිත ග්‍රෑම් 2 ට අඩු රන් භාණ්ඩ පිළිගැනීමට සහ කළමනාකරුගේ (උකස්) අනුමැතිය සහිතව තනි පුද්ගල අවස්ථා සඳහා ග්‍රෑම් 2 ට අඩු රන් භාණ්ඩ පිළිගත හැකි වන පරිදි මාර්ගෝපදේශ සංග්‍රහය සංශෝධනය කරමින් මෙය නිවැරදි කර ඇත. සමාගම විසින් නිකුත් කරන ලද වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කරන බවට සහතික විය යුතු බව නිර්දේශ කරනු ලැබේ.
- (vi) සමහර ශාඛා මගින් කිරුම් තරාදි බලපත්‍ර අලුත් නොකිරීම. මෙය පොදු අපගමනයක් නොවන අතර, කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් කලාතුරකින් මෙය සිදු වී ඇත. නියමිත දිනට කිරුම් තරාදි බලපත්‍ර අලුත් කළ යුතු බව නිර්දේශ කෙරේ.

2020 වර්ෂය තුළ නිකුත් කරන ලද අභ්‍යන්තර විගණන වාර්තාවලට අනුව, ඇප ලේඛනගත කිරීම් අසම්පූර්ණ වීම සහ ප්‍රමාණවත් නොවීම සහ ගනුදෙනු කළ ලිපි ගොනුවල පවතින අසම්පූර්ණබව සහ ප්‍රමාණවත් නොවන බව සමාගමේ ණය ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට අදාළව නිරීක්ෂණය වූ පොදු දුර්වලතාව විය. අදහස් දක්වා නොමැත. ණය ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය සඳහා සමාගම විසින් නිකුත් කරන ලද වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කරන බවට සහතික විය යුතු බව නිර්දේශ කරනු ලැබේ.

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය				කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2020 වසර සඳහා ප්‍රසම්පාදන ඉලක්කවලට සාපේක්ෂව ලබා ගත් ප්‍රගතිය විශ්ලේෂණය කිරීමේදී සැලකිය යුතු අපගමනයන් නිරීක්ෂණය විය. එම විස්තර සාරාංශගත කර පහත දක්වා ඇත.</p>				අදහස් දක්වා නොමැත.	යම් වර්ෂයක් සඳහා සාක්ෂාත් කර ගත හැකි ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කළ යුතු බවට නිර්දේශ කරනු ලැබේ.
ප්‍රසම්පාදන වර්ගය	තක්සේරු කළ වටිනාකම (රු.)' 000	තථ්‍ය (රු.)'000	ප්‍රගතිය තක්සේරු වේ % ක් වශයෙන්		
කාර්යාල උපකරණ	59,687	4,662	7.81		
ශාඛා ප්‍රතිස්ථාපනය කිරීම	30,250	8,181	27.04		

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය				කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2020 වර්ෂය සඳහා සමාගමේ අනුමත සේවක සංඛ්‍යාව 1,299 ක් වූ අතර එම දිනට තථ්‍ය සේවක සංඛ්‍යාව 976 ක් විය. එබැවින්, 2020 දෙසැම්බර් 31 දිනට තනතුරු 414 ක් පුරප්පාඩු වී ඇත. එසේම, කනිෂ්ඨ විධායක කාණ්ඩයේ අතිරික්ත සේවකයන් 88 දෙනෙකු සිටින බව නිරීක්ෂණය විය. ඒ පිළිබඳ විස්තර පහත දක්වා ඇත.</p>				<p>අනුමත සේවක සංඛ්‍යාවට එදිරිව තථ්‍ය සේවක සංඛ්‍යාවට සාපේක්ෂව, 2020 දෙසැම්බර් 31 දිනට සමාගමේ පුරප්පාඩු 414 ක් නොමැත. අනුමත සේවක සංඛ්‍යාව බඳවා ගැනීම මගින් ප්‍රධාන වශයෙන් අරමුණු කර ඇත්තේ ක්‍රියාවට නංවා නොතිබුණු ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමයි. ඉල්ලා අස්වීමක් සිදු වූයේ නම්, ඒ සඳහා ආදේශනයක් සිදු කරනු ලැබේ.</p> <p>ව්‍යාපාරික අවශ්‍යතා මත පදනම්ව සහ ඉල්ලා අස්වීමට අදාළ වන පිරිවැය අවම කිරීම සඳහා ඉහළ ශ්‍රේණිවල සේවයේ නියුක්තව සිටි කාර්ය මණ්ඩලය කනිෂ්ඨ විධායක ශ්‍රේණියට බඳවා ගන්නා ලද</p>	<p>සමාගමේ මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීම සඳහා දැනට පවතින පුරප්පාඩු පිරවීමට නිර්දේශ කරනු ලැබේ.</p>
තනතුර	අනුමත සේවක සංඛ්‍යාව	2020/12/31 දිනට තථ්‍ය සේවක සංඛ්‍යාව	විචලනය		
ප්‍රධාන විධායක නිලධාරී (වැඩ බලන)	1	1	-		
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී	5	2	3		
සහකාර සාමාන්‍යාධිකාරී	11	5	6		
ප්‍රධාන කළමනාකරු/ප්‍රාදේශීය කළමනාකරු	10	8	2		
ජ්‍යෙෂ්ඨ කළමනාකරු	28	16	12		

කළමනාකරු	50	45	5	අතර අලෙවිකරණ කාර්ය මණ්ඩලය ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් කනිෂ්ඨ විධායක ශ්‍රේණියට බඳවා ගන්නා ලදී.
නියෝජ්‍ය	120	61	59	
කළමනාකරු				
සහකාර කළමනාකරු	101	91	10	
විධායක	170	122	48	
කනිෂ්ඨ විධායක	75	163	(88)	
මාණ්ඩලික සහකාර	505	402	103	
අලෙවි සහකාර	131	3	128	
කාර්යාල සහායක	73	35	38	
පුහුණු පැවරුම	7	7	-	
රියදුරන්	9	10	(1)	
වෙනත්	3	5	(2)	
එකතුව	1299	976		